

උතුරු මැද පළාත් සභාව
ආයතන සංග්‍රහයේ XXIV පරිච්ඡේදයේ 10 වගන්තිය යටතේ
සඳහා වැටුප් ණය / අත්තිකාරම් මුදල් ඉල්ලුම් පත්‍රය.

1. (අ) අයදුම්කරුගේ නම :-
(මුලකුරු සමඟ)

(ආ) අයදුම්කරුගේ සම්පූර්ණ නම
.....
.....
(පෙළපත් නාමය සහිත)

(ඇ) ජාතික හැඳුනුම්පත් අංකය :-

(ඈ) ජංගම දුරකථන අංකය :-

2. තනතුරු නාමය :-

3. ලිපිනය - (අ) කාර්යාලීය :-
.....
(ආ) පුද්ගලික :-
.....

4. (අ) උපන් දිනය :-

Y	Y	Y	Y	M	M	D	D
---	---	---	---	---	---	---	---

(ආ) වයස :-

Y	Y	M	M	D	D
---	---	---	---	---	---

5. (අ) රජයේ ස්ථීර හා විශ්‍රාම වැටුප් සහිත සේවයට මුලින්ම පත්වූ දිනය :-

Y	Y	Y	Y	M	M	D	D
---	---	---	---	---	---	---	---

(ආ) රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගත්වනු ලබන දිනය :-

Y	Y	Y	Y	M	M	D	D
---	---	---	---	---	---	---	---

(ඇ) පළාත් රාජ්‍ය සේවයට ඇතුළත්වූ දිනය :-

Y	Y	Y	Y	M	M	D	D
---	---	---	---	---	---	---	---

6. රා.සේ.අ.අ. දායකයෙකු නම්, :-

Y	Y	Y	Y	M	M	D	D
---	---	---	---	---	---	---	---

(අ) රා.සේ.අ.අ.පදනම මත සේවයට බැඳුන දිනය

(ආ) ණය ඉල්ලුම්කරන දිනට රාජ්‍ය සේවා අර්ථ සාධක

අරමුදලට ගෙවා ඇති දායක මුදල් ප්‍රමාණය :-

7. මීට පෙර ලබාගත් ණය පිළිබඳ විස්තර - (දැනට ණය වාරික අයවෙමින් පවතින ණය මුදල් පමණක් සඳහන් කරන්න.)

අනු අංකය	ණය වර්ගය	ලබාගත් දිනය	ලබාගත් මුදල (රු.)	අයදුම් කරන දිනට ශේෂය (රු.)
01	ආපදා			
02				
03				
එකතුව				

8. ඔබ වෙනත් ආයෙකුගේ ණය වෙනුවෙන් ඇප වී ඇත්නම් ඒ පිළිබඳ විස්තර

අනු අංකය	ඇප වී ඇති අයගේ නම	ඇප ප්‍රමාණය	අත්සන් කළ දිනය	දැනට ශේෂය (රු.)	අය කරගන්නා වාරික අගය
01					
02					
03					

9. ණය ඉල්ලුම් කරන දිනට ආසන්නම පෙර මාසයේ වැටුප් විස්තරය (සියළුම අඩුකිරීම් සහිතව සහතික කරන ලද වැටුප් විස්තරයකින් මෙය සනාථ කළ යුතුය)

20..... මාසය සඳහා වැටුප = රු _____
 + ජීවන වියදම් දීමනාව = රු _____
 + වෙනත් = රු _____
 = රු _____
 + විශේෂ දීමනා = රු _____
 එකතුව = රු _____

අඩු කිරීම්

වැ: අ: වී: වැ: = _____
 දේපළ ණය = _____
 ආපදා ණය වාරික = _____
 ආපදා ණය පොලී = _____
 විශේෂ ණය වාරික = _____
 විශේෂ ණය පොලී = _____
 උත්සව අත්තිකාරම් = _____
 රක්ෂණ = _____
 බැංකු ණය = _____
 මුද්දර = _____
 වෙනත් ...සුභසාධන..... = _____
 නිවාස කුලී = _____
 = _____
 අඩු කිරීම් වල එකතුව = _____
 වැටුපෙන් ඉතිරිවන මුදල = _____

33 1/3% /40% සීමාව තුළ තවදුරටත් අය කළ හැකි මුදල =

(ආයතන සංග්‍රහයේ xxiv වන පරිච්ඡේදයේ 3:5 අනුවය. එහෙත් 20 වැනි පරිශිෂ්ටයේ සඳහන් අඩු කිරීම් මෙම සීමාව ගණන් බැලීමේ දී සැලකිල්ලට නොගතයුතුය.)

10. (අ) ණය මුදල අවශ්‍ය වන කාරණය :-
(සනාථ කිරීමේ ලියවිලි අමුණක්)

(ආ) අවශ්‍ය වන ණය මුදල :-

11. යෝජිත ඇප කරුගේ නම හා රාජකාරි ලිපිනය :-
.....
.....
.....

(අයදුම්පත ඉදිරිපත් කිරීමේදී යෝජිත ඇපකරුවන්ගේ ප්‍රකාශන ඇමිණිය යුතුය.)

12. මා විසින් ඡේද 01 සිට 11 දක්වා සඳහන් කර ඇති සියළුම තොරතුරු සත්‍ය හා නිවැරදි බවත්, අපේක්ෂිත ණය මුදල ලැබීම සඳහා මුල්වූ කාර්ය සඳහා ම පමණක් යොදවන බවත් මෙයින් සහතික කරමි.

තවද, මෙම ණය මුදල අපේක්ෂිත කාර්ය සඳහාම යොදවන බවට තහවුරු කෙරෙන ලියවිලි ණය මුදල ලබා ගත් දින සිට සති දෙකක් (දින 14ක්) ඇතුළත දී උතුරු මැද පළාත් සභාවේ පළාත් පාලන කොමසාරිස් වෙත ඉදිරිපත් කිරීමට ද, මම බැඳී සිටින අතර, එසේ කිරීමට අපොහොසත් වුවහොත් ආයතන සංග්‍රහයේ xxiv පරිච්ඡේදයෙහි 3:1:1 වගන්තිය ප්‍රකාර මුළු ණය මුදලම එකවර උතුරු මැද පළාත් සභාවට ගෙවිය යුතු බවත්, නොඑසේ නම් ආයතන සංග්‍රහයේ xxiv පරිච්ඡේදයෙහි 3:1:1 වගන්තිය ප්‍රකාර මුළු ණය ගෙවා අවසන් වනතුරු මාසික වාරිකය දෙගුණ කොට පොලිය 5% කින් වැඩි කොට අයකර ගන්නා අතර, විණයානුකූල කටයුතු ද ආරම්භ කළ හැකි බව ද මම හොඳාකාරව දනිමි.

දිනය :-
අයදුම්කරුගේ අත්සන

13. ණය මුදල ගෙවා අවසන් වන්නට මත්තෙන් විශ්‍රාම ගන්නා වූ නිලධාරියකු විසින් ආයතන සංග්‍රහයේ xxiv පරිච්ඡේදයේ 4:2:3 වගන්තිය ප්‍රකාර විශ්‍රාම වැටුප පරිවර්ථනය කිරීම සඳහා දෙනු ලබන අවලංගු කළ නොහැකි පොරොන්දු ප්‍රකාශය: (4:2:3 වැනි වගන්තිය)

උතුරු මැද පළාත් සභාවේකාර්යාලයේ /දෙපාර්තමේන්තුවේ (මූලකරු සමඟ නම) වන මා හට (ණය මුදල අවශ්‍ය වන කාරණය) සඳහා දෙන ලද ණය මුදලෙන් ආපසු ගෙවීමට ඉතිරිව ඇති මුදල මා රජයේ සේවයෙන් විශ්‍රාම ගන්නා අවස්ථාව වන විට සම්පූර්ණයෙන් ගෙවා නිම කරන බවට මම මෙයින් පෙරොන්දු වෙමි. එසේ කිරීමට මට නොහැකි වුවහොත් මාගේ විශ්‍රාම වැටුප පරිවර්ථනය කිරීමේ මනාපය මා විසින් පාවිච්චි කොට එසේ ගෙවීමට ඉතිරිව තිබෙන මුළු මුදලම මට ලැබිය එකී පරිවර්ථන විශ්‍රාම වැටුපෙන් අය කර ගැනීමේ බලය විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ වෙත පවරමි.

20..... ක් වූ මස වන දින
..... දී ඉහත සඳහන් වන මා මෙහි අත්සන් කරන ලදී.

දිනය :-
(ප්‍රකාශකරුගේ අත්සන) අයදුම්කරු

පහත සඳහන් අත්සන්කරු ඉදිරිපිට දිය.

අත්සන :-

නම :-

ලිපිනය :-
.....

දිනය :-

14. ප්‍රධාන ලේකම් කාර්යාලයේ/ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ/ පළාත් පාලන දෙපාර්තමේන්තුව උ.මැ.ප /..... කාර්යාලයේ ප්‍රයෝජනය සඳහා

අ. මයා/ මිය/ මෙනෙවියගේ ණය ඉල්ලුම්පත සම්බන්ධවයි.

ඉල්ලුම්කරු දැනට අනුයුක්ත සිටින ශාඛාව :-

ලිපිනය :-

1. ඉල්ලුම්කරුගේ තනතුර, පංතිය, හෝ ශ්‍රේණිය :-

2. මුලින් පත්වූ දිනය :-

3. විශ්‍රාම වැටුප් සහිත ස්ථිර පත්වීමක් ද? :-

එසේ නම් කවර දිනක සිටද? :-

4. තනතුරේ ස්ථිර කර ඇත්ද? :-

5. උපන් දිනය :-

6. විශ්‍රාම ගැන්වීමට නියමිත දිනය :-

7. මෙම නිලධාරියාට හෝ කාලක්‍රයා සතුව නිවසක් ඇති බව ප්‍රකාශ කර ඇත්ද? :-

එසේ නම් කවදද? :-

8. මෙම නිලධාරියාට විරුද්ධව යම් විනයාණුකූල පරීක්ෂණයක් පවතිද?, හෝ ණය මුදලක් දීම/ ප්‍රමාද කිරීම සඳහා වෙන යම් හේතුවක් තිබේද? :-.....

.....

ඉහත දැක්වූ විස්තරය වාර්තා අනුව නිවැරදි බව සහතික කරමි.

දිනය :- විෂය ලිපිකරු (ආයතන)

දිනය :- ප්‍රධාන ලිපිකරු (ආයතන)

..... මයා/ මිය/ මෙනෙවියගේ 20..... මාසයේ ගෙවූ වැටුප් විස්තරය පහත දැක්වේ.

ඒකාබද්ධ වැටුප	= රු	_____
+ ජීවන වියදම් දීමනාව	= රු	_____
+ වෙනත්	= රු	_____
.....	= රු	_____
+ විශේෂ දීමනා	= රු	_____
එකතුව	= රු	_____

අඩු කිරීම්

1	වැ: අ: වි: වැ:	=	
2	දේපළ ණය	=	
3	ආපදා ණය වාරිකය	=	
4	ආපදා ණය පොලිය	=	
5	විශේෂ ණය වාරිකය	=	
6	විශේෂ ණය පොලිය	=	
7	උත්සව අත්තිකාරම්	=	
8	රක්ෂණ	=	
9	බැංකු ණය	=	
10	මුද්දර	=	
11	වෙනත් - සුබසාධන	=	
	නිවාස කුලී	=	
		=	
12		=	
13		=	
	අඩු කිරීම් වල එකතුව	=	

වැටුපෙන් ඉතිරි වන මුදල

=

33	1/3%,40% සීමාව	රු: :-	
33	1/3%,40% දැනට අය කිරීම	රු: :-	
33	1/3%,40% තව දුරටත් අය කළ හැකි මුදල	රු: :-	

- අයදුම්පත් යොමු කිරීමේ දී උක්ත නිලධාරියා විශ්‍රාම වැටුප් සහිත ස්ථිර පත්වීමක් දරන්නෙකු විය යුතු අතර, මාසික වැටුප පළාත් සභා අරමුදලින්, පළාත් පාලන දෙපාර්තමේන්තුව මගින් ප්‍රතිපූරණය කරනු ලබන නිලධාරියෙක් විය යුතු ය .

දිනය :-

විෂය ලිපි කරු (වැටුප්)

ප්‍රා. සභා ලේකම්/නාගරික කොමසාරිස්

(ආයතන සංග්‍රහයේ xxiv පරිච්ඡේදයේ 3:5 අනුවය. එහෙත් 20 වැනි පරිශිෂ්ටයේ සඳහන් අඩු කිරීම් එම සීමාව ගණන් බැලීමේ දී සැලකිල්ලට නොගතයුතුය)

(ඇ)

- ඉල්ලුම්කරු මීට ප්‍රථම ආපදා ණය මුදලක් ලබාගත් දිනය :-
- එම ණය මුදලෙන් ඉල්ලුම් කරන දිනට හිඟව ඇති ණය මුදල (රු.) :-
- ණය ඉල්ලුම් කරන දිනට මුළු ණය මුදල් ශේෂය (රු.) :-.....

අනු අංකය	ණය වර්ගය	ශේෂය	වාරිකය
01	ආපදා		
02	දේපළ		
03	විශේෂ		
04	උත්සව		

03. දැනටමත් අත්සන් කර ඇති ඇප බැඳුම් කර :-

අනු අංකය	කවරකුටද යන වග	ඇප බැඳුම්කර අත්සන් කළ දිනය හා මුදල	දැනට ගෙවීමට ඇති ශේෂය	මාසික වාරිකය
01				
02				
එකතුව (රු.)				

04. අයදුම්කරු මාසික වැටුප් ණය/ අත්තිකාරම්, අවකරණ, අත්සන් කර ඇති ඇප බැඳුම්කර වාරික සමග ගත් විට මාසික වැටුපේ ප්‍රතිශතය :-

05.

i. මෙම ණය මුදල සඳහා ඉදිරිපත් කර ඇති ඇපකරු පිළිබඳ විස්තර :-

ii. ඇපකරු පිළිගත හැක/ නොහැක

iii. ඉල්ලුම්කරුට රු: ක ණය මුදලක් ගෙවිය හැකි අතර, ඒ සඳහා වර්ෂයකට 4.2 % පොලියක් සමඟ එකක් රු: ක් වූ වාරික කින් හා ක් වූ කින් ආපසු අයකර ගත යුතුවේ.

iv. ඒකාබද්ධ ණය වාරිකය රු: කි.

දිනය :- විෂය ලිපිකරු (වැටුප් ණය - ප.පා.දෙ.)

දිනය :- ප්‍රධාන ලිපිකරු (ගිණුම් - ප.පා.දෙ.)

15. වැටුප් ණය/ අත්තිකාරම් ගෙවීමේ ප්‍රමුඛතා තීරණය කිරීමේ කමිටුවේ ප්‍රයෝජනය සඳහා.

- I. අයදුම්කරුගේ නම :-
- II. මාසික වැටුප (රු.) :-
- III. 40%, 33 1/3% ට ගැනෙන මුදල(රු.): -
- IV. වර්තමාන වැටුප් ණය / අත්තිකාරම්, අවකරණ හා ඇප බැඳුම්කර වාරික මුදල් ද සමඟ ගත් විට මාසික වැටුප් ප්‍රතිශතය :-
- V. ඉල්ලුම් කරන දිනට ආපදා ණය මුදල් ශේෂය (රු.): -
- VI. මාසික වාරිකය (රු.) :-
- VII. මාසික පොලිය (රු.) :-
- VIII. ඉල්ලුම් කරන ලද ණය මුදල(රු.) :-
- IX. ගෙවිය හැකි ණය මුදල (රු.) :-
- X. ඊට අදාළ මාසික වාරිකය (රු.) :-
- XI. ඊට අදාළ මාසික පොලිය (රු.) :-

ඉහත නිලධාරියා/නිලධාරීන් රු: ක් වටිනා ණය මුදලක් ගෙවීම නිර්දේශ කරමු.

පහත සඳහන් කරුණු සැලකිල්ලට ගෙන ඉහත සඳහන් නිලධාරියා/ නිලධාරීන් ණය මුදලක් ගෙවීම නිර්දේශ නොකරමු.

.....
.....

- I. සභාපති :-
II. සාමාජික :-
III. සාමාජික :-
දිනය :-

16. වැටුප් ණය/ අත්තිකාරම් ණය මුදල ගෙවීමට අනුමැතිය :-
ගණකාධිකාරී/ ගෙවීම් නිලධාරී,

ආයතන සංග්‍රහයේ xxiv පරිච්ඡේදයේ 10 වන වගන්තිය ප්‍රකාර 4.2% ක වාර්ෂික පොලියක් මත ඉල්ලුම්කරුට ඉහත සඳහන් ණය මුදල ගෙවීම අනුමත කරමි. මෙම මුදල ඉල්ලුම්කරුට ගෙවීමට ප්‍රථම එය, ණය කාඩ් පතෙහි/ අත්තිකාරම් ලෙජරයේ / වැය ලෙජරයේ සිසි 10 ලේඛණයේ සඳහන් කළ යුතු ය. ඉදිරිපත් කර ඇති ඇපකරු පිළිගත් බව අදාළ අයගේ වැටුප් ණය අත්තිකාරම් ගොනුවේ සඳහන් කිරීම හෝ අදාළ ආයතනයට දැනුම් දීමද කළ යුතු ය.

.....
පළාත් පාලන කොමසාරිස්, උ.මැ.ප.

17. මෙම වැටුප් ණය / අත්තිකාරම් මුදල පිළිබඳව ණය කාඩ්පතෙහි/ අත්තිකාරම් ලෙජරයෙහි/ වැය ලෙජරයේ සිසි 10 ලේඛනයේ සඳහන් කරන ලදී. ඇපකරු පිළිගත් බව/ නොපිළිගත් බව අදාළ අයගේ වැටුප් ණය/ අත්සන් කර ගොනුවේ සඳහන් කරන ලදී. අදාළ ආයතනයට දැන්වීමට කටයුතු කර ඇත.

දිනය :-

විෂය ලිපිකරු (වැටුප් ණය - ප.පා.දෙ.)

ඉහත ණය ඉල්ලුම්කරුට රු. ක මුදලක් ගෙවීමට කටයුතු කරන්න.

දිනය :-

ගණකාධිකාරී/ගෙවීම් නිලධාරී.

විෂය ලිපිකරු (වැටුප් ණය) සඳහා

20..... දිනැති ගෙවීම් වවුචරය අනුව රු: ක් වටිනා බැංකුවේ
..... ශාඛාවේ හා දිනැති ප්‍රේශණපතින්
20..... ගෙවන ලදී.

දිනය -

විෂය ලිපිකරු (වැටුප් ණය)

උතුරු මැද පළාත් සභාව
යෝජිත ඇපකරුගේ ප්‍රකාශය

ආයතන සංග්‍රහයේ XXIV පරිච්ඡේදයේ 10 වගන්තිය යටතේ
..... මහතා/මහත්මිය/මෙනෙවිය විසින් ඉල්ලුම් කරනු ලබන රු.
ණය මුදල සඳහා යෝජිත ඇප කරුගේ ප්‍රකාශය.

1. (අ) මූලකරු සමඟ නම :-
- (ආ) සම්පූර්ණ නම :-
- (ඇ) ජාතික හැඳුනුම්පත් අංකය :-
- (ඈ) ජංගම දුරකථන අංකය :-
2. පදිංචි ලිපිනය :-
- කායාලීය ලිපිනය :-
- 3.අ.) සේවා ස්ථානය :-
- ආ.) තනතුරු නාමය :-
4. අ.) උපන් දිනය :-.....කිවු.....මස දින
- ආ.) වයස :- අවුමාස දින
5. අ.) රජයේ ස්ථීර හා විශ්‍රාම වැටුප් සහිත සේවයට මුලින්ම පත් වූ දිනය :-
- (ආ) රජයේ සේවයෙන් විශ්‍රාම ගත්වනු ලබන දිනය :-
- (ඇ) විශ්‍රාම වැටුප් සහිත ස්ථීර පත්වීමක් ද? :-
6. (අ) දැනට දරණ තනතුරේ ස්ථීර කර තිබේ ද? :-
- (ආ) එසේනම්, කවර දිනය සිටද? :-
7. රජය යටතේ විශ්‍රාම වැටුප් සහිත අඛණ්ඩ සේවා කාලය :-
8. ඇප ප්‍රකාශය අත්සන් කරන දිනට ආසන්නම පෙර මාසයේ වැටුප් විස්තරය :

20..... මස වැටුප

ඒකාබද්ධ වැටුප	රු.	=	
ජීවන වියදම් දීමනාව	රු.	=	
වෙනත්	රු.	=	
.....	රු.	=	
.....	රු.	=	
එකතුව	රු.	=	<u>.....</u>

අඩුකිරීම්

වැ.අ.වි.වැ.	රු: =	
දේපළ ණය	රු: =	
ආපදා ණය වාරික	රු: =	
ආපදා ණය පොලිය	රු: =	
විශේෂ ණය වාරිකය	රු: =	
විශේෂ ණය පොලිය	රු: =	
උත්සව අත්තිකාරම්	රු: =	
රක්ෂණ	රු: =	
බැංකු ණය	රු: =	
මුද්දර	රු: =	
වෙනත්සුභසාධන.....	රු: =	
නිවාස කුලී	රු: =	
.....	රු: =	
අඩුකිරීම්වල එකතුව	රු: =	
වැටුපෙන් ඉතිරිවන මුදල	රු: =	

9. සම්පූර්ණයෙන් ආපසු නොගෙවන ණය පිළිබඳ විස්තරය

ණය වර්ගය	ලබාගත් දිනය	ආපසු ගෙවීමට ඇති ශේෂය	මාසික වාරිකය
.....			
.....			
.....			

10. දැනටමත් අත්සන් කර ඇති ඇප බැඳුම්කර :-

අනු අංකය	කවරකුට ද යන වග	ඇප බැඳුම්කර අත්සන් කළ දිනය හා මුදල	දැනට ගෙවීමට ඇති ශේෂය	මාසික වාරිකය
01				
02				
03				
එකතුව (රු.)				

11. අත්සන් කිරීමට කැමැත්ත ඇති වෙනත් ඇප යෝජනා :-

කවරෙකු වෙනුවෙන්ද යන වග හා කැමැත්ත දෙන ලද දිනය :-

.....

12. ආයතන සංග්‍රහයේ XXIV පරිච්ඡේදයේ 10 වැනි වගන්තිය හා උප වගන්තිය හොඳින් කියවා බලා තේරුම් ගෙන
 කාර්යාලයේ/අමාත්‍යාංශයේ/
 දෙපාර්තමේන්තුවේ මයා/ මිය/ මෙනෙවිය ගේ රු:
 ක ණය මුදල වෙනුවෙන් ඇපකරු වශයෙන් අත්සන් කිරීමට එකඟ වෙමි.

දිනය:-

.....
 (යෝජිත ඇපකරුගේ අත්සන)

13.

- (අ) අංක 01 සිට 07, දක්වා සඳහන් තොරතුරු වාර්තා අනුව නිවැරදි බව ද, මෙම නිලධාරියාට විරුද්ධව විනයානුකූල පරීක්ෂණයක් පවතින/ නොපවතින බවද, විශ්‍රාම ගනු ලැබූව හොත් / සේවයෙන් පහකරනු ලැබුවහොත් / මියගියහොත් හෝ පිළිගත හැකි හේතුවක් නිසා සේවයෙන් අවසන් කරනු ලැබුව හොත් ඒ බව වාර්තා කළ හැකි බව ද මෙයින් සහතික කරමි.

දිනය :-

.....
 විෂය ලිපිකරු (ආයතන)

- (ආ) අංක 08 යටතේ සඳහන් තොරතුරු නිවැරදි බව සහතික කරමි.

දිනය :-

.....
 විෂය ලිපිකරු (වැටුප්)

- (ඇ) අංක 09 හා 11 යටතේ සඳහන් නිවැරදි බව සහතික කරමි.

දිනය :-

.....
 විෂය ලිපිකරු (වැටුප් ණය)

යෝජිත ඇපකරු පිළිබඳ සහතිකය

මගේ අංක :-

ප්‍රධාන ලේකම්/ පු.පා.කො. උ.මු.ප.,
 අමාත්‍යාංශ ලේකම්

යෝජිත ඇපකරු වන මයා/ මිය/ මෙනෙවිය විසින් ඉහත සඳහන් කර ඇති තොරතුරු නිවැරදි බවත්, දැනට ඔහුට/ ඇයට විරුද්ධව කිසියම් විනයානුකූල ක්‍රියා මාර්ගයකට භාජනය වෙමින් නොසිටින බවත්, සේවයෙන් විශ්‍රාම ගනු ලැබුවහොත්/ සේවයෙන් පහ කරනු ලැබුව හොත්/ මියගිය හොත් පිළිගත හැකි හේතුවක් නිසා සේවය අවසන් කරනු ලැබුවහොත් ඒ බව වාර්තා කිරීමට සටහන් කරගත් බවත් මෙයින් සහතික කරමි.

.....
 ලේකම්/ දෙපාර්තමේන්තු ප්‍රධානියා

සියලු දෙනා විසින් මෙයින් දැනගත යුතුයි

දැනට දෙපාර්තමේන්තුවෙහි නියුක්ත
..... පද්ධති වන
මම ද, ඇපකාරයා වශයෙන් (මෙහි අත්සන් කරන) පද්ධති
..... වන මම ද, (මෙහි මින් පසු “එකී ජනරජය” යයි හඳුන්වනු ලබන)

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට ඉල්ලු විටෙක එකී ජනරජයේ වලංගු මුදලින් රුපියල්
..... නිසි ලෙස හා සත්‍ය ලෙස කොළඹ දී ගෙවන බවට අප දෙදෙනා එක්ව ද තනි තනිව ද බැඳෙනා අතර, පිළිවෙලින් අපගේ
උරුමක්කාර, පොල්මකාර, අද්මිනිස්ත්‍රාසිකාරයන් සියලු දෙනා එක්ව ද මවුන් එක් එක්කෙනා වෙන් වෙන්ව ද මෙයින් බැඳ තබමු.

තවද එකී ඇපකාරයා වන මම මෙසේ බැඳෙන්නේ බෙහිවිකියුම් මර්ධිතිස්
සෛයු එක්ස්කසියෝතිස් නමැති පිළිවෙලින් අයකරගැනීමේ ප්‍රයෝජනය ද, නීතිය අනුව ඇපකාරයන්ට හිමි සෛයු ප්‍රයෝජන, වරප්‍රසාද හා වහාමිණිකයන් ද මෙයින්
අත්හැර දමමිනි.

වර්ෂ 20 ක් වූ මස වැනි මේ දින
..... දී අත්සන් කරන ලදී.

එකී ජනරජයේ සේවයෙහි නියුක්ත නිලධාරියකු වශයෙන් තමා ලබන වැටුපෙන් මාස්පතා කපාගත හැකි වන කොටස් වශයෙන් වර්ෂයකට සියයට
..... බැගින් වූ පොලියකුත් සමග ආපසු ගෙවීමේ ප්‍රකාශිත පොරොන්දුව පිට
සඳහා ප්‍රධාන ණයකරු විසින් එකී ජනරජයෙන් ණයක් ලබාගෙන ඇති හෙයින්,

ඉහත කී බැඳුම්කරයේ හෙවත් පොරොන්දු පත්‍රයේ වග හැටි නම් ඉදින්, ප්‍රධාන ණයකරු විසින් යට කී පරිදි ණයට ගන්නා ලද එකී මුදල, ඉහත කී පොලියත්
සමග රුපියල් බැගින් වූ ද ඔහුගේ වැටුපෙන් කපාගත හැක්කා වූ ද මාසික කොටස්

..... කින් නිසි ලෙස හා සත්‍ය ලෙස එකී ජනරජයට ගෙවුවහොත් හෝ, සේවයෙන් අස් කිරීම හෝ ඉල්ලා අස්වීම හෝ වෙන
යම් කරුණක් හෝ හේතුකොටගෙන ඔහු එකී නිලයෙන් ගිලිහුණේ නම් ප්‍රධාන ණයකරු විසින් හෝ ඔහුගේ ඇපකරු විසින් හෝ, එකී ණය මුදලෙන් ප්‍රධාන
ණයකරු විසින් ගෙවිය යුතුව ඉතිරි වී තිබෙන මුල් මුදල එවකට හිතව තිබුණා වූ ද ගෙවිය යුතු වූ ද පොලියක් සමග සම්පූර්ණයෙන් එකී ජනරජයට ගෙවුවහොත්
එවිට මේ බැඳුම්කරය හෙවත් පොරොන්දු පත්‍රය අවලංගු ව තිබුණු ව යන බව හා එසේ නොගෙවුවහොත් මේ බැඳුම්කරය හෙවත් පොරොන්දු පත්‍රය සම්පූර්ණ බල
සහිත ව ද, වලංගු ව ද ක්‍රියාත්මක ව ද පවතින බව ය.

මීට සාක්ෂ්‍ය පිණිස මෙහි සඳහන් පාර්ශ්වකාරයන් විසින් වර්ෂ 20 ක් වූ මස
වැනි මෙදින මේ බැඳුම්කරයට අත්සන් කරන ලදී.

ප්‍රධාන ණයකරුගේ අත්සනට සාක්ෂි :

1.
2.

.....
ප්‍රධාන ණයකරුගේ අත්සන.

ඇපකරුගේ අත්සනට සාක්ෂි :

1.
2.

.....
ඇපකරුගේ අත්සන.

ඉහත කී බැඳුම්කරය අත්සන් කිරීමට පෙර “බෙහිවිකියුම් මර්ධිතිස් සෛයු එක්ස්කසියෝතිස්” යන පාඨයේ අදහස ද එම ප්‍රයෝජනය අත්හැර දැමීමේ
විපාකය ද ම විසින් සම්පූර්ණයෙන් තෙරුම් ගන්නා ලද බව මම මෙයින් ප්‍රකාශ කරමි.

දිනය :

.....
ඇපකරුගේ අත්සන.

එක් පක්ෂයකට
පදිංචිද

(මෙම පක්ෂය මෙහි මින් පසු ණය ගන්නා යයි හඳුන්වනු ලබන අතර, පද සම්බන්ධය අනුව අවකාශ ලැබෙන තනිකි යටේත්ක.....
..... ද ඔහුගේ උරුමකරුගේ ද, පොල්මකරුගේ ද, අද්මින්ස්ත්‍රාසිකාරයෝ ද, එම පාඨයෙන් අදහස් විය යුතු හා එම පාඨයට ඇතුළත් විය යුතු වන්නාහ.) අනික් පක්ෂයට (මෙහි මින් පසු ආණ්ඩුව යයි

හඳුන්වනු ලබන) ශ්‍රී ලංකා ජනරජය ආණ්ඩුව වෙනුවෙන් හා වෙනුවට මෙහි ලා ක්‍රියා කරන ආණ්ඩුව විසින් බලය පවරන ලද.....
පළාත් පාලන කොමසාරිස් උ.මැ.පනිලධාරියා ද සිට එම දෙපක්ෂය අතර මෙහි පහත සඳහන් දින හා දවස්වල
ඇති කර ගන්නා ලද ගිවිසුමයි.

1.
සඳහා ණය ගන්නාට අවශ්‍යව ඇති රුපියල්ට
නොවැඩි මුදලක් 20..... ක් වූ..... මස වැනි දා හෝ ඊට පෙර ණය ගන්නාට ණයට දීමට ආණ්ඩුව
එකඟ වේ.

2. සඳහන් කර ඇති කාර්යය සඳහා ණය ගන්නා විසින් එම ණය මුදල යෙදවිය යුතු අතර, මෙම ගිවිසුම යටතේ ආණ්ඩුව විසින් ණය ගන්නාට
දෙන ලද සම්පූර්ණ මුදල ම එම කාර්යය සඳහා යොදන ලද බව ඔප්පු කරන ලියවිලි, ආණ්ඩුව විසින් බලය දෙනු ලැබූ නිලධාරියා හෝ ඔහුගේ බලයලත්
නියෝජිතයා වෙත වර්ෂ 20 ක් වූ මස වැනි දින හෝ ඊට පෙර
පරීක්ෂා කිරීම පිණිස ඉදිරිපත් කළ යුතුය.

3. රුපියල් ක් වන එකී මුදල සියයට.....
..... (සියයට.....) ක් වන වාර්ෂික පොළියක් ද, ඇති ව එක්
එක් මාසයක පළමුවැනිදාට ගෙවිය යුතු රුපියල් බැගින් වූ කොටස්
..... කින් සහ රුපියල් වූ එක් කොටසකින් ද,
ආණ්ඩුවට ආපසු ගෙවන බවටත් මෙම කොටස්වලින් පළමුවැන්න, එනම් 20..... වර්ෂයේ මාසයේ කොටස්
මුදල ඊළඟ..... මස වැනිදා හෝ ඊට පෙර ගෙවන්නටත්
ණය ගන්නා මෙයින් ගිවිස එකඟ වේ.

4. ආණ්ඩුවේ සේවකයෙකු වශයෙන් තමාට ගෙවිය යුතුව ඇති වැටුපෙන් ඉහත කී කොටස් මුදල මාස් පතා අඩුකර ගැනීමට ණය ගන්නා විසින්
හාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් හට මෙයින් බලය පවරනු ලබන අතර මෙම ගිවිසුමේ පාර්ශ්වකරුවන් විසින් අනෙකුත් වශයෙන් පහත සඳහන්
ප්‍රකාර ද ගිවිසගන්නා ලැබේ.

- එනම්:-
- (i) ණය ගන්නා තවදුරටත් ආණ්ඩුවේ සේවකයෙකු නොවන කල්හි හෝ ;
 - (ii) ණය ගන්නා මිය ගිය විට හෝ ;
 - (iii) ණය ගන්නා විසින් මෙම ගිවිසුමේ වගන්ති යම් විදියකින් කඩ කළහොත්.

එවිට එම ණය මුදල සම්පූර්ණයෙන් හෝ එවකට ඉන් අය විය යුතු ව ඇති යම් මුදල් කොටසක් වේ නම් එය හෝ මීට ප්‍රතිවිරුද්ධව මෙම
ගිවිසුමේ කුමක් සඳහන් වූයේ වුව ද, ඒ නොසලකා ආණ්ඩුවට වහාම ගෙවිය යුතු වන්නේය.

මීට සාක්ෂි වශයෙන් යථෝක්ත පාර්ශවකරුවන් විසින් මෙහි පහත සඳහන් ස්ථානයන්හි දී සහ දිනයන්හි දී මෙයට ස්වකීය අත්සන් තබන්නට යෙදුණා ඇත.

යථෝක්ත විසින්
දෙදහස්..... ක් වමස
..... වැනි දා පළාත් පාලන දෙපා. උ.මැ.ප
..... දී අත්සන් තබන ලදී.

අත්සන :
(ණය ගන්නා)

සාක්ෂිකරු වන.....ඉදිරිපිට දී ය.

සාක්ෂිකරුගේ අත්සන :

ලිපි යොමුව :
.....
.....

රක්ෂාව :

..... පළාත් පාලන කොමසාරිස් , උතුරු මැද පළාත
..... (ආණ්ඩුවේ බලය පැවරුණු නිලධාරියා)

විසින් දෙදහස් ක් වමස

..... පළාත් පාලන දෙපාර්තමේන්තුව , උතුරු මැද පළාත
..... වැනි දා දී අත්සන් තබන ලදී.

අත්සන :
(ආණ්ඩුවේ බලය පැවරුණු නිලධාරියා.)

(ඉහත කී ප්‍රකාර ආණ්ඩුව වෙනුවෙන්)

සාක්ෂිකරු වන, ඉදිරිපිට දී ය.

අත්සන :

..... පළාත් පාලන දෙපාර්තමේන්තුව උතුරු මැද පළාත
ලිපි යොමුව :
.....

රක්ෂාව :

ගෞරව බහුමාන ප්‍රකාශය

..... (තනතුර) ලෙස
කාර්යාලයේ/දෙපාර්තමේන්තුවේ/ සේවයේ නියුතු (මූලකුරු සමඟ
නම) වන මම (ණය මුදල අවශ්‍ය වන කාරණය) සඳහා රු
..... ක ණය මුදලක් ලබා ගතිමි. එම ණය මුදල අදාළ කර්යයන් සඳහා ම මිස
වෙනත් කටයුත්තක් සඳහා නොයොදවන බවත්, අපේක්ෂිත කාර්යය සඳහා ම පමණක් යොදවන බවත්, ගෞරව
බහුමානයෙන් යුතු ව සහතික කර ප්‍රකාශ කරමි.

දිනය :- 20.....මසදින
..... දිස.

.....
ප්‍රකාශකගේ අත්සන (ණය කරු)